



මානව සම්පත් අභිවර්ධන ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - II කොටස - 2016/2017

(දෙවන සෙමෙස්තරය)

(පවත්වන ලද්දේ 2019 ජූනි)

BLE 208 - මූල්‍ය කළමනාකරණය

අයදුම්කරුවන්ට උපදෙස් :

- (1) ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හතරකින් (04) සහ පිටු හතරකින් (04) සමන්විත වේ.
- (2) සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- (3) කාලය පැය තුනයි. (03)
- (4) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයවී නොතිබේ නම් කරුණාකර වහාම ඒ බව ශාලාධිපතිට දැනුම් දෙන්න.

01. වෙළඳ සමාගමකින් උපුටාගත් මූල්‍ය තොරතුරු පහත දැක්වේ.

i. සත්‍ය විකුණුම් රුපියල් මිලියන

අප්‍රේල් 60,000

මැයි 70,000

ජුනි 80,000

ii. අපේක්ෂිත විකුණුම් රුපියල් මිලියන

ජූලි 30,000

අගෝස්තු 40,000

සැප්තැම්බර් 40,000

ඔක්තෝබර් 60,000

නොවැම්බර් 50,000

දෙසැම්බර් 40,000

iii. විකුණුම් වලින් 75% ක් ණයට විකුණුවාය.

iv. ණයට විකුණුම් සඳහා ලැබිය යුතු මුදල් පහත පරිදි ලැබෙනු ඇත.

විකුණුම් මාසයේදී 60%

පසු මාසයේදී 30%

රිළඟ මාසයේදී 10%

v. විකුණුම් වලින් 20% ලාභ ප්‍රතිශතයක් ආයතනය ලබාගනී.

vi. ගැණුම් සිදුවී මාසයකින් මුදල් ගෙවිය යුතුය.

vii. අපේක්ෂිත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන

ජූලි 6,000

අගෝස්තු 8,000

සැප්තැම්බර් 10,000

ඔක්තෝබර් 10,000

නොවැම්බර් 8,000

දෙසැම්බර් 7,000

viii. සැප්තැම්බර් සහ දෙසැම්බර් මස ගෙවිය යුතු පොලිය රු.මි. 3000 බැගින්.

ix. ඔක්තෝබර් ගෙවිය යුතු බදු රු.මි. 20,000

x. දෙසැම්බර් මසට අපේක්ෂිත උපකරණ මිලට ගැනීම රු.මි. 12,000

xi. ජුනි 30 දිනට පැවති මුදල් ශේෂය රු.මි. 40,000. මෙය අවම වශයෙන් තිබිය යුතු ශේෂයයි. කිසියම් මාසයක අගදී මෙම ශේෂය නොමැතිනම් එම අඩු මුදල 18% ක වාර්ෂික පොළියකට න්‍යායට ගනු ලැබේ. එම පොළිය මාසිකව ගණනයකර ඊළඟ මාසයේ ගෙවිය යුතුය.

xii. මාසික ගොඩනැගිලි කුලී රු.මි. 800

මෙම තොරතුරු ආශ්‍රේයන් ජුලි සිට දෙසැම්බර් දක්වා කාලයට මුදල් අයවැය ලේඛනයක් පිළියෙල කරන්න.

(ලකුණු 25)

02.

අ.) කර්මාන්ත ශාලාවක තොග සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

වාර්ෂික භාවිතය ඒකක	19600
ඇණවුම් පිරිවැය රු.	5,000
තොග පවත්වා ගැනීමේ පිරිවැය රු.	100
පොරොත්තු කාලය දින	15
සාමාන්‍ය දෛනික භාවිතය ඒකක	55
ආරක්ෂක තොග කාලය දින	15

පහත ගණනය කිරීම් කරන්න.

- නැවත ඇණවුම් මට්ටම
- ආරක්ෂක තොගය
- ආර්ථික ඇණවුම් මට්ටම
- උපරිම තොගය
- තොග පාලන පිරිවැය

(ලකුණු 15)

ආ.) ඉහත අ.) කොටසේ ගණනය කළ පිළිතුරු ආශ්‍රයෙන් තොග පාලන ආකෘති රූපසටහනක් ඇඳ දක්වන්න.

(ලකුණු 05)

ඇ.) ආයතනයකට අවශ්‍ය භාණ්ඩ වර්ගයක් විදේශ රටකින් ආනයනය කරයි. ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

වාර්ෂික ඉල්ලුම ඒකක	3610
ඇණවුම් පිරිවැය	\$ 10
තබාගැනීමේ පිරිවැය	\$ 0.50
ඒකකයක මිල	\$ 20

වරකදී ඒකක 600 බැගින් ඇණවුම් කළහොත් 2% ක මිල මට්ටමක් ලැබේ.

වට්ටම් වාසිය ලබාගැනීම සඳහා වරකදී ඒකක 600 බැගින් ඇණවුම් කිරීම සුදුසු යන්න පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 25)

03.

අ.) ව්‍යාපෘති හතරක ආයෝජන විස්තර පහත දැක්වේ.
(වටිනාකම රුපියල් දහස්)

මුදල් ප්‍රවාහ

ආයෝජන	ආයෝජනය කරන මුදල	පළමු වසර	දෙවන වසර	තුන්වන වසර	හතර වසර
A	8000	7000	2000	1000	500
B	8000	3500	3500	3000	2000
C	8000	4400	1700	1500	600
D	8000	-	3300	3300	2800

ඉහත ව්‍යාපෘති වල පිළිගෙවුම් කාලය ගණනය කර අනුපිළිවෙල තෝරන්න.

(ලකුණු 05)

ආ.) පස් අවුරුදු ජීව කාලයක් ඇති නිෂ්පාදන යන්ත්‍රයකට අදාළ ආයෝජන තොරතුරු පහත දැක්වේ.

මූලික පිරිවැය	රු. 3,000,000
ප්‍රවාහන සහ සවිකිරීමේ පිරිවැය	රු. 600,000
වාර්ෂික නඩත්තු පිරිවැය	රු. 200,000
වාර්ෂික අමුද්‍රව්‍ය පිරිවැය	රු. 500,000
වාර්ෂික ශ්‍රම පිරිවැය	රු. 800,000
තෙවන වසර නියමිත අළුත්වැඩියාව	රු. 500,000
වාර්ෂික ආදායම	රු. 2,650,000
වසර 5 ට පසු සුන්බුන් අගය	රු. 200,000

i. ප්‍රාග්ධනයේ පිරිවැය 12% යටතේ ශුද්ධ වර්තමාන වටිනාකම ගණනය කරන්න.

(ලකුණු 10)

ii. ආයෝජනයට අදාළ අභ්‍යන්තර ඉපයීම් ඵලදා අනුපාතය ගණනය කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

04. පහත මාතෘකා පිළිබඳ කෙටි සටහන් ලියන්න.

- ගිණුම්කරණ අනුපාත
- ණයට විකිණීමට බලපාන හේතු
- ප්‍රශස්ථ වෙළඳ ණය මට්ටම
- ආර්ථික ඇණවුම් ප්‍රමාණය
- ලාභදායීත්ව දර්ශකය

(ලකුණු 25)
